ඇමුණුම - S -1

දිස්ත්‍රික්කය :
අ.පො.ස. (උ.පෙළ) වර්ෂය : 2023 / 2024

අභ්‍යාසලාභීන් බඳවා ගැනීම 2025 (2026)
සහතිකවල ඡායා පිටපත් භාරදීමේ පත්‍රය

<u>උපදෙස්</u>

ජීවදත්ත ප්‍රකාශය සමඟ ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන සියලුම ඡායාපිටපත් සඳහන් මෙම ලේඛනය ඔබගේ අත් අකුරින් සකස්කොට, අත්සන් කොට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව කරුණාවෙන් සලකන්න

පාඨමාලාව : ....

උසස් පෙළ වර්ෂය : 2023 / 2024 යොමු අංකය : ....

දිස්ත්‍රික්කය : ....

නම : ....

1. ....

2. ....

3. ....

4. ....

5. ....

6. ....

7. ....

8. ....

9. ....

10. ....

වෙනත් :

....

දිනය : අයදුම්කරුගේ අත්සන

දිවුරුම් ප්‍රකාශය 01

දිවුරුම් ප්‍රකාශය

.... පදිංචි

.... වන මම

2025. 11. 07 දිනැති රජයේ ගැසට් නිවේදනයේ 8.1 හා 8.2 වගන්තිය අනුව, දැනට රජයේ හෝ රජයේ ආධාර ලබන උපකෘත පාසල් වල හෝ රජයේ ලියාපදිංචි පිරිවෙන් වල හෝ අනුමත වෙනත් විද්‍යායතන වල හෝ ගුරු පත්වීමක් ලබා නොමැති හෝ තෝරා ගෙන නොමැති බවත්, ගෞරව බහුමානයෙන් යුතුව, සත්‍යවාදි ලෙස අවංකව ප්‍රකාශ කර සිටිමි.

....

දිනය අයදුම්කරුගේ අත්සන

මා ඉදිරිපිට අත්සන් කරන ලදී.

දිනය : ....

....

සාමදාන විනිශ්වයකාර අත්සන
(මුළු දිවයිනටම)
නිල මුද්‍රාව

දිවුරුම් ප්‍රකාශය 02

දිවුරුම් ප්‍රකාශය

....පදිංචි

....වන මම

2025. 11. 07 දිනැති රජයේ ගැසට් නිවේදනයේ 8..3 හා 8.5 වගන්ති වලට අනුව, මේ වන විට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක පාඨමාලාවක් හදාරමින් සිට, හැරගොස් නොමැති බව, හදාරමින් නොසිටින බව, හදාරා අවසන් කර නොමැති බව, විනයානුකූල හේතූන් මත හෝ වෙනත් හේතූන් මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයකින් ශිෂ්‍යභාවය අවලංගු කර නොමැති බව ගෞරව බහුමානයෙන් යුතුව සත්‍යවාදි ලෙස අවංකව ප්‍රකාශ කර සිටිමි.

....

දිනය අයදුම්කරුගේ අත්සන

මා ඉදිරිපිට අත්සන් කරන ලදී.

දිනය : ....

සාමදාන විනිශ්වයකාර අත්සන
(මුළු දිවයිනටම)
නිල මුද්‍රාව

දිවුරුම් ප්‍රකාශය 3

දිවුරුම් ප්‍රකාශය

....පදිංචි

....වන මම

2025. 11. 07 දිනැති රජයේ ගැසට් නිවේදනයේ 8.4 වගන්ති අනුව, රජයේ විශ්ව විද්‍යාලයක/රජයේ විශ්ව විද්‍යාල විද්‍යායතනයක අ.පො.ස. (උ.පෙ.) සුදුසුකම් වලින් බඳවා ගනු ලබන උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා "රජයේ නිදහස් අධ්‍යාපන වරප්‍රසාද " යටතේ අභ්‍යන්තර ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වී නොමැති බවත්, එවැනි පාඨමාලාවක් හදාරමින් නොසිටින බවත්, එවැනි උපාධි පාඨමාලාවක් හදාරා අවසන් කර නොමැති බවත්, අදාළ පාඨමාලාවක ලියාපදිංචි වී සිට ගැසට් නිවේදනය පළ වීමෙන් පසුව ලියාපදිංචිය අවලංගු කර ගෙන හෝ ගැසට් නිවේදනය පළවීමෙන් පසුව / සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව ඉහත ආයතනයක අදාළ පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී එය අවලංගු කර ගෙන නොමැති බවත්, ගෞරව බහුමානයෙන් යුතුව සත්‍යවාදි ලෙස අවංකව ප්‍රකාශ කර සිටිමි.

....

දිනය   අයදුම්කරුගේ අත්සන

මා ඉදිරිපිට අත්සන් කරන ලදී.

දිනය : ....

....

සාමදාන විනිශ්වයකාර අත්සන

(මුළු දිවයිනටම)

නිල මුද්‍රාව

දිවුරුම් ප්‍රකාශය 4

දිවුරුම් ප්‍රකාශය

....   පදිංචි

....   වන මම

2025. 11. 07 දිනැති රජයේ ගැසට් නිවේදනයේ 8.6 වගන්තිය අනුව, විද්‍යාපීඨ ප්‍රවේශය සඳහා අයදුම් කරන විට/ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින විට විවාහය ලියාපදිංචි කර නොමැති බවත් / දික්කසාද වී නොමැති බවත් ගෞරව බහුමානයන් යුතුව සත්‍යවාදී ලෙස අවංකව ප්‍රකාශ කර සිටිමි.

....

දිනය   අයදුම්කරුගේ අත්සන

මා ඉදිරිපිට අත්සන් කරන ලදී.

දිනය : ....

....

සාමදාන විනිශ්වයකාර අත්සන

(මුළු දිවයිනටම)

නිල මුද්‍රාව

දිවුරුම් ප්‍රකාශය 5

දිවුරුම් ප්‍රකාශය

.... වන මම 2025.11.07 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් නිවේදනයේ 9.16 හි සඳහන් වගන්තියට අනුව දිස්ත්‍රික්ක/පළාත්/ජාතික පදනමින් බඳවා ගත්ත ද, ස්ථාන ගත කිරීමේදී අදාළ දිස්ත්‍රික්කයේ/අදාළ පළාතේ පුරප්පාඩු නොමැති නම් රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතියට යටත්ව අධ්‍යාපන විද්‍යායතන මණ්ඩලය/අධ්‍යාපන ලේකම් බලතල ප්‍රකාරව දිවයිනේ ඕනෑම ස්ථානයක සේවය කිරීමට බැඳී සිටින බවත් බෞද්ධ /ක්‍රිස්තියානි/හින්දු/ඉස්ලාම් ආගමිකයෙකු වශයෙන් ගෞරව බහුමානයෙන් යුතුව සත්‍යවාදී ලෙස මම අවංකව ප්‍රකාශ කර සිටිමි.

....

දිනය අයදුම්කරුගේ අත්සන

මා ඉදිරිපිට අත්සන් කරන ලදී.

දිනය : ....

....

සාමදාන විනිශ්චයකාර අත්සන

(මුළු දිවයිනටම)

නිල මුද්‍රාව

ඇමුණුම - **S - 5**

....

....

2026. ....

ලේකම්,

අධ්‍යාපන අමාත්‍යාංශය,

ඉසුරුපාය,

බත්තරමුල්ල.

<u>ලියාපදිංචිය කල් දමා නොගන්නා බව ප්‍රකාශ කිරීම</u>

2025 (2026) වර්ෂයට අධ්‍යාපන විද්‍යාපීඨ පාඨමාලාවකට ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලැබුවහොත් කිසිදු හේතුවක් නිසා එම ලියාපදිංචි ඉදිරි අධ්‍යාපන වර්ෂයකට කල් දමා ගත නොහැකි බව මා හොඳින් දන්නා බවත් එවැනි ඉල්ලීමක් නොකරන බවත් මෙයින් ප්‍රකාශ කරමි.

නම : ....

අත්සන : ....

දිනය : ....

....

....

....

2026...

ලේකම්,

අධ්‍යාපන අමාත්‍යාංශය,

ඉසුරුපාය,

බත්තරමුල්ල

<u>සත්‍ය තොරතුරු වසන් කිරීම හෝ අසත්‍ය තොරතුරු දැක්වීම හෝ වැරදි සහතිකපත් ඉදිරිපත් කිරීම පිළිබඳ ප්‍රකාශය</u>

2025 (2026) වර්ෂයට අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට අදාලව නිකුත් කර ඇති 2025.11.07 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ දැක්වෙන කොන්දේසි මැනවින් වටහා ගැනීමෙන් අනතුරුව එහි දක්වා ඇති සියළු කොන්දේසිවලට එකගව ඒ සඳහා අයදුම් කළෙමි. ඊට අදාල තොරතුරු කිසිවක් වසන් කොට නැති බවත්, කිසිදු අසත්‍ය හෝ සාවද්‍ය තොරතුරු සපයා නැති බවත්, මවිසින් ඉදිරිපත් කරන සියළු සහතික හා ලියවිලි සත්‍යවූත් නිවැරදි වූත් ඒවා බවත් ඉදිරියේ දි මවිසින් සාවද්‍ය සහතික හෝ වෙනත් කූට ලියවිලි ඉදිරිපත් කර ඇති බව හෝ කිසියම් තොරතුරක් වසන් කළ බව හෙළිවුව හොත් මා පාඨමාලාවට නුසුදුසු වන බවත් දනිමි. පාඨමාලාව හැදෑරීමට නුසුදුසු වීම හේතුවෙන් පාඨමාලාවෙන් ඉවත් කිරීමේ දි ගිවිසුම් ගත මුදල ගෙවා ඉවත් විය යුතු බව දන්නා බවත්, එම මුදල ගෙවීමට එකග වන බවත් මෙයින් ප්‍රකාශ කරමි.

නම : ....

අත්සන : ....

දිනය : ....

ලිපිනය

....

....

....

පීඨාධිපති

සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය

වේයන්ගොඩ

<u>**සම්මුඛ පරීක්ෂණයට පෙනී නොසිටින බව දැනුම් දීම 2025 (2026)**</u>

ඔබේ අංක .... සහ .... දිනැති ලිපිය හා බැදේ.

යොමු අංකය : ....

සම්පූර් ණ නම : ....

දිස්ත්‍රික්කය : ....

පාඨමාලාව : ....

මාධ්‍ය : ....

ජා.හැ.අංකය : ....

සම්මුඛ පරීක්ෂණයට නොපැමිණෙන බව කරුණාවෙන් දැනුම් දෙමි.

....

අයදුම්කරුගේ අත්සන

සැලකිය යුතුයි : ඔබ සම්මුඛ පරීක්ෂණයට පෙනී නොසිටින්නේ නම් පමණක් මෙය පුරවා එවන්න

අ.පො.ස. (උ.පෙ.) ප්‍රතිඵල

අ.පො.ස. (උ..පෙ.) විභාගයට පාසල් අයදුම්කරුවෙකු ලෙස පෙනී සිටින සෑම වාරයක් සඳහාම පහත දැක්වෙන තොරතුරු විදුහල්පතිතුමාගෙන් සහතික කරගෙන සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන්න.

පළමු වර පෙනී සිටීම

01 විශාගයට පෙනී සිටි වර්ෂය :

02. විභාග අංකය :

03. විභාග ප්‍රතිඵල විස්තර :

විෂයයන්	සාමාර්ථයන්
....	....
....	....
....	....
....	....

04. z ලකුණ: ....

දෙවන වර පෙනී සිටීම

01 විශාගයට පෙනී සිටි වර්ෂය :

02. විභාග අංකය :

03. විභාග ප්‍රතිඵල විස්තර :

විෂයයන්	සාමාර්ථයන්
....	....
....	....
....	....
....	....

04. Z ලකුණ: ....

දිනය : ....

....

විදුහල්පතිගේ අත්සන
නිල මුද්‍රාව